

ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය

කොළඹ

පුවත්පත් නිවේදනය

ආරක්ෂක ප්‍රදර්ශනය - 2022 සඳහා ඉහළ පෙළේ ශ්‍රී ලංකා නියෝජිත පිරිසක්: ශ්‍රී ලංකාව සමඟ ආරක්ෂක සහයෝගීතාවය ශක්තිමත් කිරීමට ඉන්දියාව කැපවේ

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වය යටතේ යුධ සහ නාවික හමුදා නිලධාරීන් ඇතුළු නිදේනෙකුගෙන් සමන්විත නිල නියෝජිත පිරිසක් වසර දෙකකට වරක් පැවැත්වෙන ඉන්දියාවේ ප්‍රමුඛතම ප්‍රදර්ශනයක් වන ආරක්ෂක ප්‍රදර්ශනය 2022 සඳහා සහභාගී වීම වෙනුවෙන් මේ දිනවල ඉන්දියානු සංචාරයක නිරත වේ. අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමා විසින් 2022 ඔක්තෝබර් මස 19 වන දින ගුජරාටයේ ගාන්ධි නගර්හිදී මෙම ප්‍රදර්ශනය විවෘත කරන ලදී. පසුගිය වසරක කාලය තුළදී අග්‍රාමාත්‍ය මෝදි මැතිතුමා විසින් සමාරම්භ කරන ලද අවස්ථාවකට ශ්‍රී ලංකා අමාත්‍යවරයකු සහභාගී වන දෙවන අවස්ථාව මෙය වේ. 2021 ඔක්තෝබර් මස කුෂිනගර් ජාත්‍යන්තර ගුවන් තොටුපළ විවෘත කිරීමේ අවස්ථාවට ද ශ්‍රී ලංකා අමාත්‍යවරුන් සහභාගී වූහ.

2. ආරක්ෂක ප්‍රදර්ශනයේ දී අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ආරක්ෂක ක්ෂේත්‍රය තුළ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින සහයෝගීතාවය අගය කළේය. ආරක්ෂක ප්‍රතිපත්තිය තහවුරු කිරීමෙහි ලා ආරක්ෂක කර්මාන්ත පදනමෙහි වැදගත්කම අවධාරණය කළ එතුමා අංශ පහ පුරාම නවීන යුධ කර්තව්‍යයන්හි පරිවර්තනයෙහි ස්වභාවය ගැඹුරින් වටහා ගැනීම සඳහා ආරක්ෂක ප්‍රදර්ශනය 2022 මනා මාවතක් නිර්මාණය කරන දෙන බව සඳහන් කළේය.

3. “Make in India, Make for the World” දැක්ම සාක්ෂාත් කරගැනීම මෙන්ම ආරක්ෂක ක්ෂේත්‍රය තුළ ස්වයං යැපීමක් තහවුරු කිරීම සඳහා ඉන්දියාවේ ආරක්ෂක ක්ෂේත්‍රයේ වර්ධනය වන ශක්තීන් විදහා දැක්වෙන ආරක්ෂක ප්‍රදර්ශනය විශාලතම ආරක්ෂක ප්‍රදර්ශනය වේ. යුධ උපකරණ සහ

සන්නද්ධ හමුදාවන්ගේ, රාජ්‍ය ආරක්ෂක ක්ෂේත්‍රයේ සහ කර්මාන්තයේ කුසලතා සහ හැකියාවන් ප්‍රදර්ශනය කරමින් පැවති සජීවී වැඩසටහන් ද මෙහිදී සංවිධානය කර තිබිණ.

4. අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා 2022 ඔක්තෝබර් 17 වන දින ඉන්දියාවේ ආරක්ෂක සහ සංචාරක කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය අජේ භාන් මහතා ද හමු විය. ආරක්ෂක ක්ෂේත්‍රය සඳහා ශ්‍රී ලංකාවට අබණ්ඩව සහය දැක්වීමට ඉන්දියාව සූදානම් බව අමාත්‍ය භාන් මහතා මෙහිදී සභනික විය. ශ්‍රී ලංකා නියෝජිත පිරිස සහ ආරක්ෂක අමාත්‍යතුමා, ආරක්ෂක ලේකම්තුමා, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීතුමා සහ ත්‍රවිධ හමුදාපතිවරුන් සමඟ සුභද කතාබහක නිරත වූහ.

5. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ආරක්ෂක ක්ෂේත්‍රයේ ද්විපාර්ශවික සබඳතා විවිධ අංශ ඔස්සේ පැතිර පවතී. කොවිඩ් 19 වසංගතය විසින් මතුකළ අභියෝග හමුවේ වුවද දෙරට අතර ඉහළ පෙළේ අන්තර් ක්‍රියාවන් අබණ්ඩව පැවැත්විණ. SLINEX නාවික අභ්‍යාසය සහ මිත්‍ර ශක්ති යුධ අභ්‍යාසය සෑම වසරකම පැවැත්වෙන අතර එය වසරක ශ්‍රී ලංකාවේ ද ඊළඟ වසරේ දී ඉන්දියාවේ ද පැවැත්වේ. මන්ද්‍රව්‍ය සහ මිනිස් ජාවාරම වැනි පොදු ආරක්ෂක අභියෝගයන්ට මුහුණ දීමේ දී දෙරට හමුදාවන් සමීප සහයෝගයකින් කටයුතු කරයි. කොළඹ ආරක්ෂක පර්ෂදය කලාපීය මට්ටමින් මෙවැනි අභියෝගයන් ජය ගැනීම සඳහා ප්‍රධාන ආරක්ෂක වේදිකාවක් බවට පත් වී ඇත. ශ්‍රී ලංකාවේ සමුද්‍රීය ආවේක්ෂණ හැකියාවන් ඉහළ නැංවීම සඳහා පළමු ඩෝනියර් සමුද්‍රීය නිරීක්ෂණ ගුවන් යානය 2022 අගෝස්තු මස 15 වන දින ඉන්දියාව විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට තිළිණ කරන ලද අතර ඒ සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ද සහභාගී විය.

6. අන්දැකීම් බෙදා හදා ගැනීම සහ කුසලතා සංවර්ධනය ශක්තිමත් සහෝදරත්වයකින් හෙබි සහ අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රතිලාභදායී ඉන්දු - ශ්‍රී ලංකා ආරක්ෂක සහයෝගීතාවය අප දෙරටට පොදු ආරක්ෂාව ඉහළ නැංවීමෙහි ලා අතිශය වැදගත් කුළුණක් වී ඇත. ජාතික ආරක්ෂක විද්‍යාලය (NDC) ඇතුළු හමුදා ආයතන දශක ගණනාවක් පුරා ශ්‍රී ලංකා හමුදාවන්ගේ ප්‍රමුඛතම තේරීම වී ඇති අතර එවන් ආයතන ශ්‍රී ලංකාව සඳහා හමුදා නායකයන් රැසක් බිහි කර ඇත. ඉන්දියාව ශ්‍රී ලංකාවේ අභ්‍යාසලාභීන් සඳහා වසරකට අවස්ථාවන් 1500 - 1700ක් පමණ වෙන් කරන අතර ඒ

සඳහා වැය කරන මුදල ඉන්දියානු රුපියල් මිලියන 500 – 550ක් (ඇමරිකානු ඩොලර් මිලියන 6කට අධික) පමණ වේ. එසේම, මහජන නැගිටීම් වලට මුහුණ දීම වැනි විවිධ ක්ෂේත්‍රයන් හි විශේෂීකරණය වූ පුහුණු වැඩසටහන් සඳහා ශ්‍රී ලංකාවේ මිත්‍රශීලී හමුදාවන් ඉන්දියානු හමුදා නිලධාරීන්ට සන්නායකත්වය ලබා දී ඇත.

7. මහා පරිමාණ පරිසර හානි වැළැක්වීම, කඩිනමින් ද්‍රව වෛද්‍ය ඔක්සිජන් සහ අවශ්‍ය වෙනත් ද්‍රව්‍ය සැපයීම සහ කොවිඩ් 19 වසංගත සමයේ දී ශ්‍රී ලංකා හමුදාවන්ගේ සහය ඇතිව ඉන්දියානුවන් 700ක් පමණ නැවතත් මචිරටට ගෙනයාම වැනි මානුෂීය කර්තව්‍යයන් සඳහා ද දෙරට හමුදා සහයෝගයෙන් කටයුතු කරයි.

8. අසල්වැසි රාජ්‍යයන් දෙක අතර අනාගතයට යොමු වූ සහයෝගීතාවය ඉන්දියාවේ “අසල්වැසියා ප්‍රථමයෙන්” යන ප්‍රතිපත්තිය සහ කලාපයේ සෑමට ආරක්ෂාව සහ වර්ධනය (SAGAR) යන දැක්ම අවධාරණය කරයි. අන්‍යෝන්‍ය සුබ සිද්ධිය උදෙසා මෙන්ම කලාපයේ සාමය, ආරක්ෂාව සහ ස්ථාවරත්වය ඉහළ නැංවීම සඳහා ශ්‍රී ලංකාව සමඟ බහු ආංශීය සහයෝගීතාවය ශක්තිමත් කිරීමට ඉන්දියාව තවදුරටත් කටයුතු කරනු ඇත.

කොළඹ

2022 ඔක්තෝබර් 21